

මැදිරිගිරිය ප්‍රාදේශීය සභාව
පොළොන්නරුව දිස්ත්‍රික්කය

1. මූල්‍ය ප්‍රකාශන.

1.1. මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2011 අප්‍රේල් 06 දිනදී ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2010 මාර්තු 22 දිනදී විගණනයට ඉදිරිපත් කර තිබුණි.

1.2 මතය.

මෙම වාර්තාවේ දක්වා ඇති අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් හේතුකොට ගෙන විගණනය සඳහා ඉදිරිපත් කර ඇති මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට මට නොහැකිය.

1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම.

1.3.1 ගිණුම්කරණ අඩුපාඩු.

විගණනයේදී නිරීක්ෂණය වූ ගිණුම්කරණ අඩුපාඩු පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ.

අඩුපාඩුව	විෂයයන් ගණන	වටිනාකම
-----	-----	-----
		රු.
(i) මූල්‍ය ප්‍රකාශනවලින් අත්හැරීම්	03	473,446
(ii) මූල්‍ය ප්‍රකාශනවලින් අත්හැරීම්	03	ගණනය කර නැත

1.3.2 ගෙවිය යුතු ගිණුම්

2010 දෙසැම්බර් 31 දිනට අවුරුදු 01 ක කාලයක් ඉක්මවා තිබුණු ගෙවිය යුතු ගිණුම් ශේෂයන්හි වටිනාකම රු. 1,441,435 ක් විය.

1.3.3 විගණනය සඳහා සාක්ෂි නොවීම.

අවශ්‍ය තොරතුරු ඉදිරිපත් නොකිරීම නිසා, රු. 47,499,942 ක් වූ ගනුදෙනු විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය.

1.3.4 අනුකූල නොවීම

පහත දැක්වෙන නීති, රීති හා රෙගුලාසි විධි විධානවලට අනුකූල නොවීම් විගණනයේදී නිරීක්ෂණය විය.

නීති, රීති හා රෙගුලාසි විධිවිධාන අනුකූල නොවීම
 වලට යොමුව

(අ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා
 පරිපාලන) රීති

රීති 205,214 හා 218

සභාවේ දේපල සම්බන්ධව පූර්ණ සමීක්ෂණයක් සිදුකළ යුතු වුවත්
 ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී
 ජනරජයේ මුදල් රෙගුලාසි

396

මහජන බැංකුවේ ගිණුමකට අදාළ නිකුත් කළ නමුත් මාස 06
 ක කාලය ඉක්මවා ගෙවීම් සඳහා ඉදිරිපත් නොකළ රු.5,150
 ක් වටිනා චෙක්පත් 02 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි
 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

02. මූල්‍ය හා මෙහෙයුම් සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2010 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ
 ආදායම ඉක්මවූ පුනරාවර්තන වියදම රු. 2,782,333 ක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ
 ආදායම ඉක්මවූ පුනරාවර්තන වියදම රු. 786,105 ක් විය.

2.2 ආදායම් පරිපාලනය.

2.2.1 ඇස්තමේන්තු ගත ආදායම්, තථ්‍ය ආදායම් හා හිඟ ආදායම්.

සභාපතිවරයා විසින් සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබුණු ඇස්තමේන්තුගත ආදායම්, තථ්‍ය ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් විෂයය	2010			2009		
	ඇස්තමේන්තු ගත	තථ්‍ය	දෙසැම්බර් 31 දිනට සමුච්චිත හිඟය	ඇස්තමේන්තු ගත	තථ්‍ය	දෙසැම්බර් 31 දිනට සමුච්චිත හිඟය
	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000
(i) වරපනම් හා බදු	706	735	2,550	706	649	2,267
(ii) බදු කුලී	3,184	1,618	183	1,951	1,299	190
(iii) බලපත්‍ර ගාස්තු	1,180	763	-	925	726	-
(iv) වෙනත් ආදායම්	9,299	16,213	2,505	17,761	14,237	1,827

2.2.2 උසාවි දඩ

විවිධ ආඥා පනත් යටතේ මහේස්ත්‍රාත් අධිකරණ 02 ක් විසින් 2010 ඔක්තෝබර් දක්වා අයකර පළාත් ආදායම් කොමසාරිස් වෙත එවා ඇති රු. 779,796 ක දඩ මුදල් සභාව වෙත ලැබිය යුතුව තිබුණු අතර හිඟරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් 2010 අගෝස්තු සිට දෙසැම්බර් දක්වා ද පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් 2010 නොවැම්බර් හා දෙසැම්බර් මාස සඳහා ලැබිය යුතු උසාවි දඩ මුදල් හඳුනාගෙන ගිණුම්ගත කර නොතිබුණි.

2.2.3 මුද්දර ගාස්තු

2009 දෙසැම්බර් 31 දිනට රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයාගෙන් රු.764,050 ක මුද්දර ගාස්තු ලැබිය යුතුව තිබුණු අතර 2010 දෙසැම්බර් 31 දින දක්වා ලැබිය යුතු මුද්දර ගාස්තු ආදායම හඳුනාගෙන ගිණුම් තබා නොතිබුණි.

2.2.4 වෙළඳ බලපත්‍ර ගාස්තු හා කර්මාන්ත බදු

1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති 67 ප්‍රකාරව, වාර්ෂිකව සිදුකළ සමීක්ෂණ මගින් වෙළඳ ස්ථාන සහ කර්මාන්ත ප්‍රමාණයන්ගේ අඩු වැඩිවීම් ඇතුළත්ව සකසන ලද ලැයිස්තුවක් පදනම්ව වෙළඳ බලපත්‍ර ගාස්තු හා කර්මාන්ත බදු සමාලෝචිත වර්ෂයට අදාළව අයකර නොතිබුණි.

2.2.5 ජල ගාස්තු

-
- (අ) සමාලෝචිත වර්ෂය ආරම්භයේ හිඟ ජල ගාස්තු ශේෂය රු. 1,441,301 ක් වූ අතර වර්ෂය අවසානය වනවිට මෙම අගය රු. 1,725,420 දක්වා එනම් 19% කින් වර්ධනය වී තිබුණි.
 - (ආ) විගණනයට ඉදිරිපත් කළ වාර්තා අනුව සමාලෝචිත වර්ෂයේ ජල ගාස්තු ආදායම රු. 3,322,386 ක් වූ අතර ජල සැපයුම් කටයුතු සම්බන්ධ පුනරාවර්තන වියදම රු. 3,804,013 ක් විය. ඒ අනුව ජල සැපයුම සම්බන්ධව රු. 481,627 ක මෙහෙයුම් අලාභයක් වාර්තා වී තිබුණි.

2.2.6 වරිපනම් බදු

සමාලෝචිත වර්ෂය ආරම්භයේ රු. 2,266,944 ක් වූ හිඟ වරිපනම් බදු ආදායම වර්ෂ අවසානය වන විට රු. 2,550,318 දක්වා එනම් 12% කින් වර්ධනය වී තිබුණු අතර වර්ෂය තුළදී රැස්කර තිබුණේ රැස්කළ යුතු ආදායමෙන් 11% ක ප්‍රතිශතයක් පමණි.

2.2.7 වෙනත් ආදායම්

රුපියල් මිලියන 22 ක් වැයකර ඉදිකරන ලද පිළිසරු කාබනික පොහොර ව්‍යාපෘතිය මගින් සමාලෝචිත වර්ෂය සඳහා ඇස්තමේන්තුගත ආදායම රු. 500,000 ක් වුවද, කිසිදු ආදායමක් උපයා නොතිබුණි.

2.3 වියදුම් ව්‍යුහය.

සමාලෝචිත වර්ෂය සහ ඉකුත් වර්ෂය සඳහා සභාවේ අයවැයගත හා තථ්‍ය වියදුම අදාළ විවලනයන්ද සමග පහත දැක්වේ.

වියදුම් විෂය	2010			2009		
	අයවැයගත	තථ්‍ය	විවලනය	අයවැයගත	තථ්‍ය	විවලනය
	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000	රු.'000
පුනරාවර්තන වියදුම්						
පෞද්ගලික පඩිනඩි	10,648	11,350	(702)	10,171	9,959	212
අනෙකුත්	11,596	10,762	834	11,144	7,738	3,406
උප එකතුව	22,244	22,112	132	21,315	17,697	3,618
ප්‍රාග්ධන වියදුම	17,000	69,394	(52,394)	44,224	14,331	29,893
මුළු එකතුව	39,244	91,506	(52,262)	65,539	32,028	33,511

2.4 මානව සම්පත් කළමනාකරණය.

අනුමත හා තථ්‍ය සේවක සංඛ්‍යාව

2010 දෙසැම්බර් 31 දිනට සභාවේ අනුමත හා තථ්‍ය සේවක සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	සේවක ශ්‍රේණිය	අනුමත	තථ්‍ය
(i)	මාණ්ඩලික	01	-
(ii)	ද්විතියික	05	08
(iii)	ප්‍රාථමික	15	23
(iv)	වෙනත් (අනියම්, ආදේශක තාවකාලික)	-	23
		21	54

2.5 වත්කම් කළමනාකරණය.

2.5.1 නිශ්ක්‍රීය භෞතික සම්පත්

නියැදි විගණන පරීක්ෂාවට අනුව තක්සේරු වටිනාකම රු. 353,000 ක් වූ වාහන 02 ක් , රු. 451,000 ක් වටිනා සහල්පිටි නිෂ්පාදන යන්ත්‍රයක් සහ රු. 5,530,000 ක් වටිනා ගොඩනැගිලි නිශ්ක්‍රීයව පැවතුණි.

2.5.2 අයවීමට ඇති සේවක ණය

2010 දෙසැම්බර් 31 දිනට අයවිය යුතුව තිබුණු සේවක ණය සහ අත්තිකාරම් ශේෂවල එකතුව රු. 1,311,647 ක් වූ අතර අවුරුදු 01 කට වැඩි කාලයක් අයවීම හිඟ හිටි ශේෂයන්හි එකතුව රු. 197,868 ක් විය.

2.6 වාහන හා යන්ත්‍ර උපයෝජනය

සභාව සතුව පවතින වාහන හා යන්ත්‍ර 08 ක් සභාවේ රාජකාරී කටයුතු වලට අමතරව ආදායම් ඉපයීමේ කටයුතු සහ වෙනත් විවිධ සේවාවන්වල යොදවනු ලබන නමුත් එකී වාහන හා යන්ත්‍ර කුලියට දීම හා කුලී අයකර ගැනීම පිළිබඳ විධිමත් අභ්‍යන්තර පාලන ක්‍රමයක් සභාව විසින් අනුගමනය කර නොතිබීම හේතුවෙන් වාහනවල හා යන්ත්‍රවල ආරක්ෂාව හා උපයන ආදායම් වල නිවැරදිතාවය තහවුරු වී නොතිබුණි.

2.7 කාර්ය සාධනය

සංයුක්ත සැලැස්මක් හා ක්‍රියාකාරී සැලැස්මක් නොවීම

(අ) 2010 මාර්තු 10 දිනැති අංක PF/R/2/2/3/5(4) දරන මහා භාණ්ඩාගාර චක්‍රලේඛයේ 5(I) ප්‍රකාරව 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 03 වගන්තිය යටතේ ප්‍රාදේශීය සභාවට පැවරී ඇති කාර්යයන් ඉදිරි වර්ෂවලදී ඉටුකිරීමට සැලසුම් කර ඇති ආකාරය දැක්වෙන සංයුක්ත සැලැස්මක් පිළියෙල කර නොතිබුණි.

(ආ) සභාවේ අරමුණු ඉටුකර ගැනීම සඳහා මූල්‍ය, මානව හා භෞතික සම්පත් නිසි කළමනාකරණ ප්‍රවේශයකට යොමුකර පවත්වා ගැනීම සඳහා සමාලෝචිත වර්ෂය සඳහා ක්‍රියාකාරී සැලැස්මක් (මූල්‍ය හා භෞතික) පිළියෙල කර නොතිබුණි.

2.8 අභ්‍යන්තර විගණනය

සමාලෝචිත වර්ෂයේ ආයතනය තුළ ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදුකර නොතිබුණි.

3 පද්ධති හා පාලන

පහත සඳහන් පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරේ.

- (අ) ගිණුම්කරණය
- (ආ) ආදායම් පරිපාලනය
- (ඇ) කොන්ත්‍රාත් පරිපාලනය
- (ඈ) චන්කම් කළමනාකරණය
- (ඉ) ණයගැති හා ණයහිමි පාලනය